

බොද්ධ පිරින මගින් මානසික රෝග උපසමනය වන ආකාරය පිළිබඳව
මතෙශ්විද්‍යාත්මක අධ්‍යයනයක්

- ආධුනික කාලීන ප්‍රසාද අන්තරැගාබ තියුණිම නිමි

හැඳින්වීම්:-

පුද්ගලයාට වැළදෙන රෝග, කායික හා මානසික රෝග වශයෙන් සරලව බෙදා දැක්විය හැකිය. මෙයින් මානසික රෝගයක් වශයෙන් සැලකෙන්නේ පුද්ගල මානසික සමබරතාවයේ බිඳවැටීමකි. සාමාන්‍යයෙන් මිනිසුන් වශයෙන් ලොව ජ්වන් වන සියලු මිනිස් ජ්වන්ට සැමදා එකම මානසික සමබරතාවයකින් ජ්වන්වීමට අපහසු බව අව්‍යාච්‍යත්මකය. එසේද වුවත් දිගුකාලීනව හෝ කෙටිකාලීනව පුද්ගලයාගේ සමාජමය, රැකියාමය, විනෝදාත්මක හෝ අධ්‍යාපනික ජ්වන්තයට බාධාකාරී ලෙස පුද්ගල මානසික සමබරතාවයේ බිඳවැටීමකි, මානසික රෝග වශයෙන් අප මෙහිදී අදහස් කරන්නේ.

සාමාන්‍යයෙන් මානසික රෝග, නිශ්ච්‍රේෂීය (Neurosis) හා සයිකෝෂීය (Psychosis) වශයෙන් ප්‍රධාන කොටස් 02 කි. මෙහි නිශ්ච්‍රේෂීය වශයෙන් අදහස් කරන්නේ සරල මානසික ව්‍යාධා වන අතර සයිකෝෂීය යනු බරපතල ගණයේ මානසික අතුමතාය.

බොද්ධ පිරිත යනු අහිවාර ක්‍රමයක් වශයෙන් බොද්ධයන් විසින් දිරි කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන යම් ආගමික ව්‍යාවලියකි. මෙහි ප්‍රධානම අපේක්ෂාව වනුයේ ආරක්ෂාව ලබාගැනීමයි. මහපිරිත් පොන් ඉංග්‍රීසි පරිවර්තනයේදී එහි නම “The Book of Protection” ලෙස සඳහන් කිරීමෙන්ම

එය මොනවට පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ධර්මාන අවධියේ පටන්ම බොද්ධ පිරිත් ක්‍රමය මේ අවධිය දක්වාම විවිධ වෙනස්කම්වලට හාජත වෙමින් පැවත්තගෙන එන බවට සාක්ෂාත් තිබේ. බොද්ධ සාහිත්‍යය විමසා බැලීමේදී පෙනී යන වැදගත් කරණක් වන්නේ බොද්ධ පිරිත් ක්‍රමය තුළින් මානසික ව්‍යාධා අධ්‍යාපනිට කායික ව්‍යාධා අධ්‍යාපනින් පවා සූචකරගැනීමේ හැකියාවක් එමගින් ලැබේ ඇති බවයි.

එබැවින් මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ බොද්ධ පිරිත තුළින් මානසික රෝග උපසමනය කරගැනීමේ හැකියාවක් ඇත්ද යන්න පිළිබඳව විමසාබැලීමයි. බොද්ධ පිරිතෙහි බොධික හෝ රසායන විද්‍යාත්මක පදනම නොව එහි මතෙශ්විද්‍යාත්මක පදනම පිළිබඳව පමණක් මෙම ලිපිය තුළින් සාකච්ඡා කරන බවද සැලකුව මනාය.

බොද්ධ පිරිතෙහි ආරම්භය හා අන්තර්ගතය:-

ඉහත හැඳින්වීමෙහිදී සඳහන් කළ අකාරයටම බොද්ධ පිරිතෙහි ඉතිහාසය බුද්ධකාලීන යුගය දක්වාම දිවෙන බව පෙනේ. විවිධ ව්‍යසනකාරී අවස්ථාවලදී එම ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී පරිත්‍යාණ දේශනා හික්ෂුන් වහන්සේලාට උගෙන්වා ඇති බව බොද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. විශේෂයෙන්ම හාන්පසින්ම ආරක්ෂාව සලසාගැනීම (පරිසමන්තේ තායති රක්බතිති පරිත්තං) උදෙසා පිරිත හාවිත කළ බවට සාධක ත්‍රිපිටක සාහිත්‍යයන් හමුවේ. මෙහි එක් වැදගත්ම අවස්ථාවක් වනුයේ රතන සූත්‍රය දේශනා කිරීමට පදනම් වූ කරා ප්‍රවත්තයි. එනම් විශාලා මහනුවර ඇති වූ දුරුහික්ෂ, අමනුෂ්‍ය හා රෝග යන තුන්බිය දුරුකිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් රතන සූත්‍රය දේශනා කළ බවත් එම පිරිත් පැන් නගරය පුරා ඉසීමෙන් එම තුන්බිය දුරුවී සෞඛ්‍යාග්‍යය උදා වූ බවත් එහි සඳහන් වේ.

තවද හාවනා කිරීම සඳහා එක්තරා වනලැඟැබකට වැඩි හික්ෂුන් වහන්සේලා පිරිසකට අමනුෂ්‍යයින්ගෙන් සිදුවූ යම් යම් අවහිරතා දුරුකුරගැනීම සඳහා කරණීයමෙන්ත සූත්‍රය උපකාරී වූ

බවටද ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වේ. මෙනයින් බලන කළ බොද්ධ පිරිතේ ආරම්භය බුදුරජාණන් වහන්සේ විසින්ම සිදුකරන ලද බව පැහැදිලි වේ.

බොද්ධ පිරිතෙහි අන්තර්ගතය පිළිබඳව විමසා බැලීමේදී එහි සූත්‍ර බොහෝමයක් බුද්ධභාෂිත සූත්‍රයන්ම බව හඳුනාගත හැකිය. ඒ අනුව විද්‍යාමාන වන එක් කරුණෙක් වන්නේ ඇතැම් පිරිත් සූත්‍ර දේශනා බුද්ධභාෂිත එවා නොවන බවයි. මහපිරිත් පොතේ සඳහන් වන මහාවුන්දපේර බොජකඩංග සූත්‍රය, සවිව්‍යිහාංග සූත්‍රය, ආචානකාවය සූත්‍රය ආදිය බුද්ධභාෂිත නොවන සූත්‍ර එම සූත්‍රවලම සඳහන් වේ. ඒ අනුව බොද්ධ පිරිත ප්‍රාදේක් බුද්ධභාෂිතයක් නොවන බවත් එය අරහත්භාෂිත හා දේවභාෂිත සූත්‍ර විජිත්ද සමන්වීත බවත් අවබෝධ කරගත හැකිය.

මිට අමතරව ලංකාවේ සාමාන්‍යයෙන් සිදුකරන පරිත්‍රාණ ධර්මදේශනාවල අන්තර්ගතය ලෙස පිරුවානා පොත්වහන්සේ තුළ අන්තර්ගතව ඇති සූත්‍ර දේශනා දැක්විය හැකිය. බණවර හතරකින් හා අතිරේක සූත්‍ර දේශනා හතකින් එය සමන්විතය. එම සූත්‍ර දේශනා සූත්‍ර පිටකයේ විවිධ සේවානවලින් උප්‍රටාගෙන ඇත. "සරණාගම්නයෙහි සිට කරණීයමෙන්ත සූත්‍රය දක්වා බුද්ධක නිකායෙන්, පව්‍යවෛක්බණ, දසඩම්ම සුත්ත, බන්දපරිත්ත, මෙන්ත සුත්ත, ගිරිමානන්ද සුත්ත, අංගුත්තර නිකායෙන්, මෙන්තානිසංස, මෝර පරිත්ත ජාතක පාලියෙන්, වන්ද පරිත්ත, සුරිය පරිත්ත, ධර්ග්ග පරිත්ත, බොජකඩංග පරිත්ත සංයුත්ත නිකායෙන්, ඉසිහිලි සුත්ත මර්ක්කීම නිකායෙන්, ආචානකාවය සුත්ත දිස නිකායෙන් ආදි වශයෙනි. පසුව කි සූත්‍ර හත මෙසේ සංගාහිතය. ධම්මවක්කපවත්තන සුත්ත සංයුත්ත නිකායෙන්, මහාසමය සුත්ත දිස නිකායෙන්, පරාහව සුත්ත, ආලවක සුත්ත, වසල සුත්ත, කහීභාරද්වාත සුත්ත සුත්තනිපාතයෙන්, සවිව්‍යිහාංග සුත්ත මර්ක්කීම නිකායෙන් ආදි වශයෙනි."¹

ඒ අනුව බොද්ධ පිරිතෙහි ආරම්භය හා අන්තර්ගතය පිළිබඳ දළ වැටහිමක් ලද හැකිය.

බොද්ධ පිරිතෙහි අරමුණු:-

බොද්ධ පරිත්‍රාණ ක්‍රමය අහිවාර විධියක් වශයෙන් ප්‍රධාන වශයෙන්ම හාවිත කරනු ලබන්නේ ආරක්ෂක අහිවාරයක් ලෙසිනි. "පිරිතට ආරාධනා කිරීමේදී "විපත්ති පරිබාහාය සබඩ සම්පත්ති සිද්ධියා සබඩ දුක්ඛ, සබඩ හය, සබඩ රෝග විනාසාය පරිත්තං මුෂ්‍ර මංගලම්" යන ගාරාව අනුව ද ඉහලෝක වශයෙන් දෙවිතිනිසුන්ට ඇතිවන කායික, මානසිකාදී සියලු දුකත් යක්ෂ, ජ්‍රේත, පිශාවාදීන්ගෙනුත්, ඇස්වහ, කටවහ, අමත්වැඩියා, ග්‍රහ නක්ෂතාදී ග්‍රහවස්ත්ත්ගෙනුත්, සියලු රෝග හා සියලු විපත්තින්ගෙනුත් දුරලිමට හේතුවන පිරිත් දේශනා කරන්නට යැයි කරන ආරාධනයෙන් මෙලොවදී වැළඳෙන හැම දුකක්ම ව්‍යාපසමනය කරලිමට පිරිත සමත් වන බව කිවයුතු නොවේ."²

ඒ අනුව පෙනීයන්නේ බොද්ධ පිරිතෙහි ප්‍රධානම අරමුණ මිනිසාට මෙලොව දී මුහුණපාන්නට සිදුවන සියලු දුක්, සියලු බිඟ හා සියලු රෝග උපසමනය කිරීම බව පැහැදිලි වේ. තවද පිරිතට ආරාධනා කරන ගාරාවෙහි "විපත්ති පරිබාහාය සබඩ සම්පත්ති සිද්ධියා" යන පායියෙන් කියවෙන පරිදි සියලු ආකාරයේ විපත්වලින් වැළකීමත් සියලු ආකාරයේ සම්පත්තින් ඉෂ්ට කරවාගැනීමත් පිරිතෙහි අනෙකුත් අරමුණු අතර වේ. මෙහි සියලු විපත් යන්නෙන් අදහස් වන්නේ මිනිසාට කායික හා මානසික යන දෙයාකාරයෙන්ම ඇතිවන බාධාකාරී හා විනාශකාරී අවස්ථාවන් බව පැහැදිලිය. එමෙන්ම සියලු සම්පත උදාවිම් යන්නෙන් අදහස් වන්නේ හොඳික හා ආධ්‍යාත්මික වශයෙන් මිනිසාගේ සතුව හා සෞජ්‍යාච්‍ය ප්‍රගා කරගැනීම බව පෙනේ.

මේ අනුව බොද්ධ පිරිතෙහි ප්‍රධාන අරමුණ වන්නේ එදිනෙදා ජ්‍රේතයේ මුහුණපාන දුක්, ක්‍රීකලටාභ හා රෝගවලින් පුද්ගලයාට ආරක්ෂාව සැලැසීමත් කායික හා මානසික සතුව, සෞජ්‍යාච්‍ය උදාකිරීමත් බව පැහැදිලි වේ.

බොද්ධ පිරිත මගින් මානසික රෝග උපසමනය වන ආකාරය:-

මෙන්දු වැළදෙන රෝග කායික හා මානසික වශයෙන් දෙයාකාර වන බව ඉහත දී පෙන්වාදෙන ලදී. මෙම පරිවිශේෂීය තුළින් ප්‍රධාන වශයෙන්ම බලාපොරාත්තු වන්නේ මානසික රෝග උපසමනය සඳහා බොද්ධ පිරිතේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම ව්‍යවත් කායික රෝග උපසමනය සඳහාද බොද්ධ පිරිත යොදාගත් අවස්ථා ත්‍රිපිටක සාහිත්‍යය තුළින් සෞයාගත හැකිය. විශේෂයෙන්ම මෙහි දී වැදගත්ම අවස්ථාවන් 03ක් ලෙස මහාවුන්දරේර බොජ්කඩ්ගය, මහාකස්සපරේර බොජ්කඩ්ගය හා මහාමොග්ගල්ලානලේර බොජ්කඩ්ගය හැකිය. බුදුරජාණන් වහන්සේ, මහාකාශාප මහරහතන් වහන්සේ හා මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ කායිකව රෝගී තත්වයන්ට පත්වූ අවස්ථාවල දී සජ්ඩතබොජ්කඩ්ගය ඇශ්චීමෙන් එම රෝගාබාධයන්ගෙන් සුව වූ බව ඒවායේ සඳහන් වේ.³ ඒ අනුව බොද්ධ පිරිත මගින් කායික රෝග පවතා උපසමනය වන බව කෙටියෙන් තමුන් පෙන්වාදිය හැකිය.

මීළගට බොද්ධ පිරිත මගින් මානසික රෝග උපසමනය වන අයුරු පරික්ෂා කොට බලමී. සාමාන්‍යයෙන් බටහිර මෙන්දියාවේ පැනෙන මානසික රෝග වර්ගීකරණයන් (ICD 10 හා DSM IV වැනි) දෙස බැලීමෙන් බොමොමයක් නිපුරෝසිය ගණයේ මානසික රෝග සංස්කෘතිය පැනිකඩින් යුත්ත වන බව පෙනේ. සාමාන්‍යයෙන් පුද්ගල වර්යාව සාමාන්‍ය හේ අසාමාන්‍ය දැයි තීරණය කරන්නේ අදාළ පුද්ගලයා ඒවත්වන සමාජ සංස්කෘතික රාමුව පදනම් කරගනීමිනි. උදාහරණ වශයෙන් සම්පූර්ණ සම්පූර්ණ සමාජ සංස්කෘතින්ගේ සාමාන්‍ය වර්යාවක් ලෙස පිළිගැනුන් ශ්‍රී ලංකා සමාජ සංස්කෘතික රාමුව තුළ එය අසාමාන්‍ය වර්යාවක් ලෙස සලකනු ලැබේ පෙන්වාදිය හැකිය.

තවද දුක, බිය, කනස්සල්ල, සැකය, ආත්‍යමණයිලින්වය වැනි වර්යාවන් සඳහාද සමාජ සංස්කෘතික කාරණා බලපෑම කරන බව

මෙන්දියා පරියේෂණ රාජියක් මගින් තහවුරු කොට තිබේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා සමාජ සංස්කෘතික රාමුව තුළ මහසේනා, ඇස්වහ, කටවහ ආදි සංකල්පවලට පිළිගැනීමක් ලැබෙන අතර බටහිර රටවල එවැනි සංකල්පවලට පිළිගැනීමක් නොමැති බව පෙන්වාදිය හැකිය. ඒ නිසා බටහිර රටක පුද්ගලයන් මහසේනාට බියක් දක්වන්නේ නැත. එහෙත් වැශේෂයෙන්ම මෙහින් එවැනි සංකල්පය බටහිර සමාජ සංස්කෘතික රාමුව පිළිගැනීනා සංකල්පයකි. තමුන් ශ්‍රී ලංකාවේ එවැනි සංකල්පයකට පිළිගැනීමක් නැත. මේ හේතුව නිසා බටහිර වැශේෂයන් වැශේෂයාට බිය ව්‍යවත් ශ්‍රී ලංකාවේ වැශේෂයන් වැශේෂයාට බිය වන්නේ නැත.

ඉහත උදාහරණ දක්වමින් උත්සාහ කරන ලද්දේ සමාජ සංස්කෘතිකමය විශ්වාසයන් හා සංකල්ප තත් සමාජයේ සාමාජිකයන්ගේ මෙන්භාවයන් හා විත්තවේවලට බලපෑම් කරනු ලබන බව පෙන්වාදීමයි. ඉදින් එබදු සමාජ සංස්කෘතික සාධක නිසා ඇත්තින මානසික රෝගී තත්වයන් සමනය කිරීම උදෙසා ඒ ඒ සමාජවලින්ම තීරණය කොටගත් හා තෙර්ජාගත් විවිධ අභිවාර හා ප්‍රතිකාර ක්‍රම පවතී. බොද්ධ පිරිතද අපට හඳුනාගත හැක්කේ එබදු ප්‍රතිකාරාන්මක අභිවාර විධියක් ලෙසිනි. පිරිත පමණක් නොව බෝධි පූජා, සේන්කල්, තොවීල්, ගාන්ති කරම ආදිය තුළ ඇත්තේද ඉහත සඳහන් කරන ලද සමාජ සංස්කෘතිකමය වශයෙන් බිජිටු ප්‍රතිකාර ක්‍රමයන් බව පෙනේ.

කාරල් යුං (Carl Yung) ඉදිරිපත් කරන ලද සාමූහික අවිද්‍යානය (Collective Unconscious) නම් සංකල්පය අනුව ද සමාජ සංස්කෘතික විශ්වාස හා අභිවාර වැනි කාලයක් තිස්සේ ජනසමාජයක් තුළ මූල්බැස ගෙන ඇති කරුණු අවිද්‍යානගතව පුද්ගලයා තුළ පවතී. අභිවාර වැනි ප්‍රතිකාර තුළින් මානසික රෝග සමනය කිරීම එක් අතකින් එක් සාමූහික අවිද්‍යානය යුත්ත කිරීමකි.

මෙම ප්‍රතිකාර ක්‍රමයන් සාර්ථක වීම සඳහා බලපානු ලබන උදාහරණ සාධකය වන්නේ ඒ පිළිබඳව පවතින විශ්වාසයයි.

තමන් මුහුණ දී ඇති මානසික අසහනකාරී තත්ත්වය, මානසික පිඩිනය, බිඳී, කනස්සල්ල ආදිය තත් අනිවාරාත්මක ප්‍රතිකාරය මගින් සුවවේද යන දැඩි විශ්වාසය පදනම් කරගෙන පුද්ගලයා තුළ සැනසුම්දායක හා සතුට මුහු විත්තවේග ඇතිවේ. එම විත්තවේග මගින් පුද්ගලයා තුළ ධනාත්මක ස්වසංකල්පයක් ඇතිකරන අතර එමගින් මුහු තම සංණාත්මක විත්තවේගවලට බාධා කරනු ලැබේ. ඒ අනුව එක් අතකින් දැඩි විශ්වාසය පදනම් කරගෙන බොද්ධ පිරිත තුළින් මානසික රෝගී තත්ත්වයන් උපසමනය වන බව පෙන්වාදිය හැකිය.

තවද පිරිතෙහි ප්‍රධාන අරමුණ වශයෙන් සාකච්ඡා කළ දුක්, හය සහ රෝග දුරුකරගැනීම යන කාරණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී එය සම්පූර්ණයෙන්ම පාහේ මානසික ක්‍රියාවලිය නියෝජනය කරනු ලබන බව පෙනී යයි. දුක් හා හය යන්න මානසික රෝගීන්ගේ ප්‍රධානතම රෝග ලක්ෂණ දෙකකි. විශේෂයෙන්ම ව්‍යාදය (Depression) හා ක්ලමෝරය (Stress) ආදි මානසික රෝගයන්හි ප්‍රධානම රෝග ලක්ෂණ වන්නේ දුක්, කණස්සල්ල හා කණ්ඩාවුව මිශ්‍ර හැඟීමිය. කාංසා අකුමතා (Anxiety Disorders) හිතිකා (Phobias), ග්‍රස්තීය රෝග (Obsessions) සහ ප්‍රශ්නක් ව්‍යසන ක්ලමත අකුමතාව (Post-traumatic Stress Disorder) ආදි මානසික අකුමතාවල ප්‍රධානම ලක්ෂණය වන්නේ හය හා සන්නුසය මිශ්‍ර හැඟීමිය. ඒ අනුව පිරිතේ ප්‍රධාන අරමුණු 02 ක් වන සියලු ආකාරයේ බිඳී හා දුක් සමනය කරගැනීම යන්න තවත් අතකින් ප්‍රධානම මානසික රෝගකාරකවලින් මිදිමකි.

පිරිතේ තෙවන අරමුණ වන්නේ සියලු ආකාරයේ රෝග දුරුකරවාගැනීම බව ඉහත දී සාකච්ඡා කළමු. අප දැනටමත් සාකච්ඡා කළ පරිදි කායික රෝග සුවකිරීමේ හැකියාවක් පිරිතට තිබේ. තවද ඉහත ජේදයේදී මානසික රෝගවලට බලපාන ප්‍රධානම රෝගකාරක දෙකක් වන හය සහ දුක් යන විත්තවේග ද පිරිත මගින් සමනය කරගත හැකි බව පෙන්වාදෙන ලදී. එම නිසා තත් කරණු සැලකිල්ලට ගෙන පිරිත මගින් මානසික රෝගද සුවකිරීමේ හැකියාවක් ඇති බව පෙන්වාදිය හැකිය.

තවදුරටත් සඳහන් කරන්නේ නම් පිරිත මගින් වඩා මානසික සුවයක් ලබාගැනීමට අනුගමනය කළ යුතු වාරිතු විධින් කිහිපයක් මාපලගම මෙත්තෙයා හිමියන් විසින් “පිරිතේ බලය හා ගත හැකි ප්‍රයෝගන” නම් ගුන්පරයේ දක්වා තිබේ.

1. හික්ෂණ් වහන්සේලාගේ සිල්වත්කම
2. ග්‍රාවක පිරිසගේ ශික්ෂණය
3. දෙපක්ෂයෙහිම කරුණාව හා මෙමතිය⁴

එම කරණු දෙස බැලීමේ දී පෙනීයන්නේ ඒවා පුද්ගල මානසික හා වර්යාත්මක වටිනාකම බවයි. සිල්වත්කම හා ශික්ෂණය මගින් පුද්ගලයා අදාළ අවස්ථාවේ වර්යාත්මකව පිරිසිදු වන ආකාරයක් කරණාව හා මෙමතිය යන්නෙන් විත්තවේගීමය වශයෙන් පුද්ගලයා පිරිසිදු හාවයට පත්වීමත් ගමා වේ. මෙසේ විත්තවේගීව හා වර්යාත්මකව පිරිසිදු තත්ත්වයට පත්වීම මානසික අසහනය තුරන් කොට විත්ත පාරිඹුද්ධිය ඇතිකරන බව පෙනේ.

බොද්ධ පිරිත දැන් දැන් විද්‍යාත්මකව ද සිය සාර්ථකත්වය ඔප්පු කරමින් තිබේ. එක් අතකින් එහි ගබා විද්‍යාත්මක බලපෑමක් තිබේ. “පිරිතේ බලය හා ගතහැකි ප්‍රයෝගන” ගුන්පරයට සිය අදහස් ඉදිරිපත් කරන පුරුෂ බට්දුවේ ධම්මලදස්සී තිමියේ මෙසේ ප්‍රකාශ කරති. “ගබා විද්‍යාවට අනුව පිරිත කිමෙදී මුළයෙන් පිටවන ගබා තරුණ හෙවත් ගබා ගක්තිය ඉතා වැදගත් වේ. අක්ෂර, ගණ, මානුවලට අනුව නිවැරදිව උව්‍යාරණය කිරීම හේතුකාට ගෙන ගක්තියක් හෙවත් බලයක් උත්පාදනය වේ. එමගින් ග්‍රාවකයාගේ හාද ස්ථාන්දනයන් ආදි කොට ඇති කායික ක්‍රියාකාරිත්වයන්, මානසික ක්‍රියාකාරිත්වයන් තුළ වෙනසක් සිදු කළ හැකිය. එය පුද්ගලයාගේ යහපත පිණිස පවතී. මානසික සිතුවිලිවලට දේශකයන් වහන්සේගේ කරණාව, මෙමතිය හා ගබා තරුණ ව්‍යවහාර සත්‍යය මිශ්‍ර වීම නිසා ග්‍රාවකයාට විශිෂ්ට ප්‍රතිඵල අත්පත් වේ.”⁵ යනුවෙති.

බොද්ධ පිරිත මගින් අමුණුමා දේශ, කායික වේදනා, මානසික පිඩාවන් ආදිය උපසමනය වූ අවස්ථා ත්‍රිපිටක සාහිත්‍යය තුළින් කොතෙකුත් හමුවේ. උදාහරණ ලෙස,

1. ධම්මපද්ධියකපාවේ එන ආපු වර්ධන කුමාරයා අමුණුමා දේශයකින් සුවය ලැබීම.⁶
2. අංගුලිමාල පිරිත ඇසීමෙන් ගරහනී මවකගේ වේදනාව දුරුවීම.

ආදි සිදුවීම් දැක්විය හැකිය. මේ අමතරව පිරුවානා පොත්වහන්සේ තුළ ඇති සැම පිරිත් දේශනාවකම නිධාන කථාව දෙස බැලීමේදී ඒ හැම සූත්‍රයකම අරමුණ පුද්ගලයාගේ කායික හා මානසික සුවය සැලසීම බව පැහැදිලි වේ.

බොද්ධ පිරිත මගින් පුද්ගලයාගේ මානසික සහනය ඇතිවිම සඳහා බලපෑම් කරන තවත් සාධකයක් වශයෙන් එහි එන සත්‍යාන්තියා කුමය දැක්විය හැකිය. සැම සූත්‍රයක් අවසානයේම මෙම සත්‍ය ව්‍යවහාරයේ බලයෙන් ඔබට සෙනක් ගාන්තියක් වේවායි හික්ෂුන් වහන්සේලා ආභිර්වාද කරති. එය සත්‍යාන්තියාවකි. ආවාර්ය මීගාඩ පක්ෂ්‍යාලෝක හිමියන් දක්වන්නේ, "සත්‍යාන්තියාව මුල්කොට ජන ඉතිහාසය පුරා විවිධ අවස්ථා ජයගෙන ඇත. පිරිත මගින්ද සත්‍යයේ බලය ඉදිරියේ දුර්වල මානසික ගක්තින් අහිඛාවා නිවැරදි ප්‍රසන්න සිතුව්ල ගක්තිමත් වීමෙන් පැවතුවන රුධිරය රෝගියාගේ සිරුර පුරා ගමන් කිරීම නිසා රෝගියා පහසුවෙන් නිරෝගී බවට පත්වන අතර ලොවූ ගුණ බලය හා ධර්මයේ බලයද හේතුකොටගෙන රෝගියාගේ දුර්වල මනස තුළ මහත් වූ ගක්තියක් ගොඩනැගීමෙන් බාහිර දුර්වල බලවිග බැහැර වී රෝගියාට ගක්තිමත් මානසික බලය මගින් රුක්වරණය හා මානසික පැවතුව්වය ලැබීම නිසා මනා නිරෝගීතාවට පත්වේ."⁷ යනුවෙනි.

තවද ශ්‍රී ලංකිය ජන සමාජයෙහි පැනිර පවතින එක්තරා සිරිතක් වන්නේ කෙතෙකු මියයාමට ආසන්න වූ විට ඒ තැනැත්තාට පිරිත් ඇසීමට සැලැස්වීමයි. මෙමගින්ද

බලාපොරොත්තු වන්නේ මියයාමට ආසන්න අවස්ථාවේ අදාළ පුද්ගලයාගේ මානසික පැවතුවන ඇතිකිරීමත් විත්ත ඒකාග්‍රතාවෙන් මරණය සඳහා මුහුණ දීමට විත්ත ගක්තිය ඇතිකිරීමත් මරණය කෙරෙහි පවතින බිඟ දුරුකිරීමත්ය. පෙරහවය පිළිබඳ සිදුකර ඇති පර්යේෂණවලදී හෙළිවී ඇත්තේ පෙරහවයේ තොරතුරු පැවැසු ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කොට ඇත්තේ තමන් මියයාමට ආසන්න අවස්ථාවේ පිරිත් ධර්මය ඇසු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නොකියව මරණයට මුහුණ දුන් බවත්ය.

මීළුගට බොද්ධ පිරිත හා බවසිර මනෝවිද්‍යාවේ එන සංගිත විකිත්සාව (Music Therapy) පිළිබඳ මදක් විමසා බලමු.

බොද්ධ පිරිත හා සංගිත විකිත්සාව (Music Therapy):-

සංගිත විකිත්සාව බවහිර මනෝවිද්‍යාව තුළ මනෝරෝග විකිත්සක කුමයකි. සංගිතය යොදාගනීමින් එම සංගිතය කෙරෙහි රෝගියාගේ අවධානය යොමු කොට එමගින් මානසික සහනයක් ලබාදීම මෙම ප්‍රතිකාර කුමයේ සාමාන්‍ය ස්වභාවයයි. සංගිතය, තාලය හා රිද්මය මගින් රෝගියාගේ දනාත්මක විත්තවේග උත්කර්ෂණය (Sublimation) කිරීම මෙහි දී සිදුවේ.

බොද්ධ පිරිත තුළින්ද සංගිත විකිත්සාවට සමාන විකිත්සාවක් මානසික අසහනකාරී තත්ත්වයට පත් වූ පුද්ගලයන්ට ලැබෙන බව පෙන්වා දිය හැකිය. පිරිත් සංශෝධනයනාවල දී හඩ, තාලය හා රිද්මය ආදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ලැබේමෙන් ඒ බව පැහැදිලි වේ. මෙම සංශෝධනයනා කුමය මගින් මානසික සහනයක් ලැබීම සැබුවින්ම බොද්ධ පිරිත මගින්ම පමණක් සිදුවන්නක් නොවේ. පරින්‍රාණ දේශනාව අර්ථවත් වන සංශෝධනයනා යන ව්‍යවහාර පවා "ස්වාධ්‍යායන" නම් වූ වෙළඳික ගබඳයෙන් හින්න වූවෙකැයි පිළිගැනීමක් තිබේ.⁸ දේවනිර්මාණවාදී කතොලික, මුස්ලිම් ආදි ආගම්වල ආදිකතාන් විසින්ද ස්වභාවය සමය සාහිත්‍යයන් තුළ ආරක්ෂාව පදනම් කොටගත් බොහෝ දේශනා අන්තර්ගත කොට තිබේ. වෙළඳික

සුත්ත, ස්ථෝත්‍රා, හක්ති ගිත, හජන්, යාදා යන විවිධ නම්වලින් මේවා හඳුන්වා තිබෙනු දැකිය හැකිය.⁹

එ අනුව පෙනීයන්නේ සංගිත විකිත්සාව මගින් සිදුකරන ආකාරයේ මානසික විකිත්සාවක් මෙම සංශෝධනයනා ක්‍රම මගින් ලොගැනීමට විවිධ ආගමිකයන් පුරු වී ඇති බවයි. එබැවින් බොඳුදයාට බොඳුද පිරින් සංශෝධනයනා මගින් මානසික සහනයක් සැලැසෙන බව නොකිවමනාය.

නිගමනය

බොඳුද පිරිත මගින් මානසික රෝග උපසමනය වන්නේදැයි ඉහත ලිපිය තුළින් විමසා බලන ලදී. විමර්ශනාත්මකව එම කරුණු විශ්‍රාත කරබැලීමේදී පෙනීයන්නේ එක් අතකින් බොඳුද පිරිත කායික රෝග උපසමනය සඳහා ජේතු වන බවයි. තවත් අතකින් බැඳු විට මානසික රෝග උපසමනය කොට පුද්ගලයාගේ මානසික සුවය ඇති කරන්නක් වශයෙන් ද බොඳුද පිරිත අය කළ හැකි බව පෙනේ. පිරින් ප්‍රධාන අරමුණු දෙස බැලීමේ දී පවා පෙනීයන්නේ මානසික සහනය ලොගැනීම එහි ප්‍රධානම අරමුණ වන බවයි. විශේෂයෙන්ම දුක්, බිය වැනි විත්තවේ පදනම් කරගෙන ඇතිවන ක්ලමනය, කාසාව, විභාදය ආදි මානසික රෝගී තත්ත්වයන් සමනය කරගැනීම සඳහා බොඳුද පිරිත ඉවහල් වන බව පැහැදිලිය. කෙසේවෙතත් අවධාරණය කළ යුතු මුඛ්‍ය කාරණයක් වන්නේ ඉහත සඳහන් කළ මානසික රෝගී තත්ත්වයන් තියුරෝසීය ගණයට වැශෙන මානසික රෝග වන බවයි. සයිනෝසීය ගණයේ මානසික රෝගවලට බොඳුද පිරිත මගින් සහනය සැලැසුණු අවස්ථා සොයාගැනීම ඉතා විරලය. ඇතැම්විට මායා (Delusions) සහ ප්‍රාන්ති (Hallucinations) වැනි සයිනෝසීය රෝග ලක්ෂණ පිරිත තුළින් සමනය කරගත් අවස්ථා අසන්නට ලැබේ. එහෙත් එය තවදුරටත් පර්යේෂණ මගින් තහවුරු කරගත යුතු කාරණයකි. එබැවින් අවසානයේදී නිගමනය කළ හැක්කේ සංගිත විකිත්සාවට යම් සමානකමක් දක්වන බොඳුද පිරිත නම් ආරක්ෂණ අනිවාර ක්‍රමය මගින් තියුරෝසීය ගණයේ මානසික

රෝගී තත්ත්වයන් උපසමනය කළ හැකි බවත් ධනාත්මක විත්තවේ ඇතිකිරීම හරහා පුද්ගල පෙෂරුණ සංවර්ධනයට ද එමගින් බලපෑම් කළ හැකි බවත්ය.

ආන්තික සටහන්

1. කහපාල සුගතරතන හිමි, "වත්මනෙහි භාවිතා කරන පිරුවාණා පොන් වහන්සේ තුළ අත්තරගත සූත්‍ර සංගහනිත වී ඇති ආකාරය සහ එහි එළිඩාසික පසුවීම", තිවන් මග (පරිත්‍රාණ දේශනා), සංස්. එව්. සේමපාල ප්‍රනාත්දු, ශ්‍රී ලංකා රජයේ මුදුන දෙපාර්තමේන්තුව, 2003, ප. 08
2. පල්ලන්තර සුමනපෙශි හිමි, "මහපිරිතට ඇතුළත් නොවන එහෙත් පිරුවාණා පොන් වහන්සේ තුළ තිබෙන සෙසු සූත්‍රවල දැක්වෙන සුවිශේෂණය", තිවන් මග (පරිත්‍රාණ දේශනා), සංස්. එව්. සේමපාල ප්‍රනාත්දු, ශ්‍රී ලංකා රජයේ මුදුන දෙපාර්තමේන්තුව, 2003, ප. 19
3. Ven. Kirimatiyawe Dhammasiri, "The Importance of Paritta chanting for the benefit of human life", Great Compassion, edited by Ven.U. Wimalabuddhi, Ven.G. Dhammadinda, Nittambuwa: Samadhi Print and Graphics, 2013, p.116
4. මෙන්තෙයා හිමි මාපලගම, පිරින් බෙදය හා ගතහැකි පෘයේෂන, කොළඹ 08: සංඛ්‍යා ප්‍රකාශන, 2006, ප. 02
5. එම ප. 03
6. Sahassa vagga, Dammapada (1992), Edited by K. Sri Dhammananda, 109 stanza, p. 231
7. පක්ෂ්‍යාලෝක හිමි මේගොඩ, "බොඳු ගාන්ති කරමයක් වූ පිරින් සමාජ එළිඩාකම", තිවන් මග (පරිත්‍රාණ දේශනා), සංස්. එව්. සේමපාල ප්‍රනාත්දු, ශ්‍රී ලංකා රජයේ මුදුන දෙපාර්තමේන්තුව, 2003, ප. 52
8. 'Mahinda Palihawadana,"Pali sajjhaya and sanskrit sadhyaya", Recent researches in Buddhist studies, p. 494
9. දානරතන හිමි, නාධිරිතන්ත්කඩවර, සමයාත්තර සංශෝධනයනා හා පිරින් සංශෝධනයනාව තුළනාත්මකව විමසා බැලීමක්, තිවන් මග (පරිත්‍රාණ දේශනා), සංස්. එව්. සේමපාල ප්‍රනාත්දු, ශ්‍රී ලංකා රජයේ මුදුන දෙපාර්තමේන්තුව, 2003, ප. 01